

	සිටු	පිටු	එන් ය	
			ර	ඇන්
1. පෙති	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2. දුරය	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3. රබර් කොපුව	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4. ඉන්පෙක්ෂන්	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
5. ස්ත්‍රී සැත්කම	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
6. පුරුෂ සැත්කම	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
7. ඉවතට ගැනීම	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
8. ආරක්ෂිත කාලය	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
9. වැළඹී සිටීම	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
10. වෙනත්	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

ස.ප.සඳහා උපදෙස්

- ප්‍රශ්න අංක 060,064,067,069,070,071 හා 072 යන ප්‍රශ්න අනුව භාවිත කළ,කරන හා බලාපොරොත්තු වන ක්‍රම අදාල පරිදි 'සිටු' 'පිටු' හෝ 'ර' තීරුවල '✓' ලකුණින් පෙන්නවා අත්දැයි බලන්න.
- යම්කිසි තීරුවක හරි ලකුණක් යොදා නැති සෑම ක්‍රමයක් සඳහාම 'එන්' තීරුවේ හරි ලකුණක් යොදන්න.
- කිසියම් ක්‍රමයක් සඳහා තීරු කීපයක '✓' ලකුණු යොදා ඇත්නම් මුලින්ම දැක්වෙන තීරුව හැර ඉතිරි තීරුවල හරි ලකුණු කපා හරින්න.
- ඊලඟට කළයුත්තේ ලකුණු කර ඇති කොටු අංක කිරීමයි.
  - අංක කිරීම 'සිටු' තීරුවෙන් පටන් ගන්න. '✓' ලකුණ යොදා ඇති පළමු ක්‍රමයට අංක 1 දෙන්න. තවත් ක්‍රම ඇත්නම් අනු පිළිවෙලින් අංක කරන්න.
  - ඊලඟ අංකයෙන් පටන්ගෙන 'පිටු', 'ර' හා 'එන්' යන පිළිවෙලට එක් එක් තීරුව තුල උඩ සිට පහලට '✓' ලකුණු දමා ඇති කොටු අංක කරන්න.
  - දැන් ඔබ සෑම ක්‍රමයකටම 1-10 අතර අංකයක් දී ඇත.

රහස්‍යයයි

පුද්ගලයින්ට අදාල තොරතුරු  
අනාවරණය නොකෙරේ

උපත් පාලන ක්‍රම සම්මේෂණය

මි ලංකාව - 1985

පුද්ගලයින් සඳහා වූ උප ලේඛනය

වයස අවු.50 ට අඩු දැනට විවාහක ස්ත්‍රීන් සඳහා ය.

දිස්ත්‍රික්කය: .....

සංගණක කාණ්ඩ අංකය: ..... 2/3 .....

ස්ත්‍රියගේ පෙළි අංකය: .....

සඳහා ගැනීම

කගරය/ගම/වත්තේ නම: .....

ගෘහ කාණ්ඩ අංකය: ..... 7 .....

සම්මුඛ පරීක්ෂණයේ පැමිණීම	1	2	3
දිනය	.....	.....	.....
සම්මුඛ පරීක්ෂණයේ නම	.....	.....	.....
සහ අංකය	.....	.....	.....
ආරම්භ කළ වේලාව	.....	.....	.....
අවසාන කළ වේලාව	.....	.....	.....
ගත කළ කාලය	.....	.....	.....
ප්‍රතිඵල*	.....	.....	.....
ඊලඟ පැමිණීම	.....	.....	.....
දිනය	.....	.....	.....
වේලාව	.....	.....	.....

\* ප්‍රතිඵල කේත:

- සම්පූර්ණ කරන ලදී.
- කල් දමන ලදී.
- ප්‍රතික්ෂේප කරන ලදී.
- නිවසේ නොමැත.
- පුද්ගලයා ඇති ප්‍රතිචාරකයෙක් නිවසේ නැත.
- වෙනත් (සඳහන් කරන්න).....

පරීක්ෂා කරන ලදී	නැවත සම්මුඛ පරීක්ෂණයට භාජනය කරන ලදී. නැතහොත් එම ස්ථානයේදීම හරි වැරදි බලන ලදී.	සංස්කරණය කරන ලදී.	කේත යොදන ලදී.	පිළිගත කරන ලදී	සටහන්
නම .....	නම .....	නම .....	නම .....	නම .....	නම .....
.....	.....	.....	.....	.....	.....
දිනය.....	දිනය.....	දිනය.....	දිනය.....	දිනය.....	දිනය.....



007. රස්සාව කරන තැන තිබෙන්නේ කොහේද?

- 1 ගෙදර (009 ට යන්න.)
- 2 ගෙදරින් බැහැරව

☐ 27

008. ඔබ රැකියාව කරන තැන ගෙදර ඉදන් කොතරම් දුරද ?

- 1 සැතපුම්කට අඩු දුර
- 2 සැ. 1 සිට 2 අතර දුර
- 3 සැ. 2 ට වැඩි දුර
- 4 ස්ථිර ස්ථානයක් නැත

☐ 28

009. රස්සාවක් කරන්න පටන් අරගෙන කොච්චර කල් වෙනවාද?

අවුරුදු ..... (014 ට යන්න)

☐ ☐ 29

010. ගෙදර ඉවුම් පිහුම් දැරුවත්ගේ වැඩට අමතරව /වි ගොවිතැන්/ හේන් ගොවිතැන්/ගෙවත්තේ වැඩ/වැහුම් ගෙතුව/අත්වැඩ වාගේ කටයුතු වල නිරත වෙනවාද?

- 1 සිටි (සඳහන් කරන්න.) .....  
.....
- 2 නැත (014 ට යන්න.)

☐ ☐ 31

011. දවසට පැය කීයක් විතර මේ වැඩවල යෙදෙන්නවාද?

පැය .....

☐ 33

012. මේ වැඩවලට දවස් ඔහුගේ ගෙදරින් බැහැරව යන්න වෙනවාද?

- 1 සිටි
- 2 නැත (014 ට යන්න.)

☐ 34

013. ඒ කොච්චර විතර දුරද?

(ස.ප.: හැකි තාක් නිවැරදිව දුර ඇස්තමේන්තු කරන්න.)

- 1 සැතපුම්කට අඩු දුර
- 2 සැ. 1 සිට සැ. 2 අතර දුර
- 3 සැ. 2 කට වැඩි දුර
- 4 ස්ථිර ස්ථානයක් නැත

☐ 35

014. කරුණාකරලා මට තිබන්න සියයේ ආගම?

- 1 බෞද්ධ
- 2 හින්දු
- 3 ඉස්ලාම්
- 4 රෝමානු කතෝලික
- 5 වෙනත් ක්‍රිස්තියානි
- 6 වෙනත් (සඳහන් කරන්න.) .....

☐ 36

015. ජාතික?

- 1 සිංහල
- 2 ශ්‍රී ලංකා දෙමළ
- 3 ඉන්දියානු දෙමළ
- 4 මුස්ලිම්
- 5 මැලේ
- 6 වෙනත් (සඳහන් කරන්න.) .....

☐ 37

016. ඔබ මුලින්ම විවාහ වුනේ මොන අවුරුද්දේද මොන මාසයේද?

- 1 වර්ෂය 19..... මාසය .....
- 2 නොදනි (විවාහ පිළිතුරක් ලබා ගන්න.) වර්ෂය 19.....

☐ ☐ 38 40

017. මේ විවාහය හැර වෙනත් විවාහයක් තිබුණද ?

- 1 සිටි
- 2 නැත (020 ට යන්න.)

☐ 42

018. මේ කිවෙහි විවාහයද ? .....

☐  
43

019. විවාහ වී ඇත්තේ කොච්චර කාලයක් වෙනවද ?  
(ස.ප.: විවාහව සිටි මුළු කාලය අසා ඇතැයි ගන්න)  
අවුරුදු : .....

☐  
44

020. ඔබ දෙන්නා (මුලින්ම) විවාහ වූයේ කවිත් ඇතිවුන ඇතැයි දින  
ගැනීමකින්ද ? එසේම නැත්නම් මව්පියන් වැඩිහිටියන්  
ඉදිරිපත් කර විවාහ යෝජනාවකින්ද ?

- 1 ඇතැයි දින ගැනීමකින් සිදු වූ විවාහයක්
- 2 විවාහ යෝජනාවක්

☐  
45

021. ස්වාමි පුරුෂයා මේ දිනවල නිවසේ පදිංචිව ඉන්නවාද ?

- 1 ඔව් (024 ව යන්න)
- 2 නැහැ

☐  
46

022. ස්වාමිපුරුෂයා වෙනම තැනක පදිංචිව ඉන්නේ ඇයි ?

- 1 විදේශ රටකට ගොස් ඇත
- 2 රැකියාවක් සඳහා වෙනම ප්‍රදේශයකට ගොස් ඇත
- 3 අසනීපයක් නිසා
- 4 විවාහ ජීවිතයේ ප්‍රශ්න
- 5 නීත්‍යානුකූලව වෙන්වී ඇති (සම්මුඛ පරීක්ෂණය නවත්වන්න)
- 6 වෙනත් හේතු (සඳහන් කරන්න.) .....

☐  
48

023. ඔහු ගෙදර එන්නේ කොච්චර කාලයකට / පස්සෙද / සැරයකින්ද ?

- 1 සතියකට එක් වරකට වඩා
- 2 මසකට කිහිප වරක්
- 3 අවුරුද්දකට කිහිප වරක්
- 4 කලාතුරකින්
- 5 එන්නේ නැහැ
- 6 වෙනත් (සඳහන් කරන්න.) .....

☐  
49

024. ඔබ දෙන්නා (පළමු) විවාහ වුනාට පස්සේ දෙමව්පියන් එක්ක ජීවත් වුනාද ?

- 1 ඔව්
- 2 නැහැ (026 ව යන්න.)

☐  
50

025. කොච්චර කාලයක් දෙමව්පියන් එක්ක ජීවත්වුනාද ?

- 1 අවුරුද්දකට අඩු කාලයක්
- 2 අවු 1 - 5 දක්වා
- 3 අවු 5 ව වැඩි
- 4 අද වනතුරු

☐  
51

026. ස්වාමි පුරුෂයාගේ වයස කීයද ?

අවුරුදු .....

☐  
52

027. ඔහු ඇතව කිසියම් රැකියාවක් කරනවාද ?

- 1 ඔව්
- 2 නැහැ (029 ව යන්න)

☐  
53

028. ස්වාමි පුරුෂයා කරන රැකියාව ගැන විස්තර විකස් කියන්න.

.....  
.....

☐  
55

029. ස්වාමි පුරුෂයා පාසැල් ගියාද ?

- 1 ඔව්
- 2 නැහැ (030 හි '00' තේතය තව කරන්න.)

☐  
57

030. ඔහු සමත් වුනු ඉහලම පංතිය / විභාගය මොනකින්ද ?

- '00' නවසෑවත් පාසැල් නොගිය
- 01, 02, 03, 04, 05, 06, 07, 08 - පංතිය
- 09 අ.පො.ස. (සා.පෙ.) හෝ එස්.එස්.සී. අසමත්
- 10 අ.පො.ස. (සා.පෙ.) හෝ එස්.එස්.සී. සමත්
- 11 අ.පො.ස. (උ.පෙ.) හෝ එච්.එස්.සී. අසමත්
- 12 අ.පො.ස. (උ.පෙ.) හෝ එච්.එස්.සී. සමත්
13. උපාධිය හෝ ඉන් ඉහල

☐  
58

031. සඟ වැඩිවීමට පැමිණෙන විට වයස කීයද ?

1 අවුරුදු .....

99 නොදනි

☐ ☐  
60

032. සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය නිසලව දිනට සිදුවෙනවාද ?

1 ඔව්

2 නැහැ

☐  
62

033. රළු මාස් ශුද්ධිය බලාපොරොත්තු වන්නේ කවදාද ?

1 මාසය ..... දිනය .....

2 නොදනි (හේතුව සඳහන් කරන්න) .....

දැනට දරුවෙක් ලැබෙන්නට සිටින (036 ට යන්න)

මාස් ශුද්ධිය නැවති ඇති වැඩිහිටි (036 ට යන්න)

මාස් ශුද්ධිය සිදුනොවන නිසාවේ උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන නිසා  
(036 ට යන්න)

දරු ප්‍රසූතියෙන් පසු

☐ ☐ ☐ ☐  
63 65

034. අන්තිම වරට මාස් ශුද්ධිය හැදෑරේ කවදාද ?

1 මාසයකට වඩා අඩු කාලයකදී (036 ට යන්න)

2 මාසයකට වැඩි මාස 2 ට අඩු කාලයකදී

3 මාස 2 වැඩි මාස 9 ට අඩු කාලයකදී

4 මාස 9 වැඩි මාස 12 ට අඩු කාලයකදී

5 අවු 1 වැඩි අවු 2 ට අඩු කාලයකදී

6 අවු 2 ට වඩා වැඩි

7 මතක නැත .....

☐  
67

035. ඔබට දැනට දරුවෙක් ලැබෙන්න ඉන්නවාද ?

1 ඔව්

2 නැහැ

3 නොදනි

☐  
68

036. (ස.ප.: 032, 033, 034 හා 035 ප්‍රශ්නවලට දී ඇති පිළිතුරු අනුව පහත දී ඇති ඒවායින් සුදුසු තේතය තව කරන්න. වයස අවුරුදු 45 හා ඊට වැඩි වන අතර අවුරුදු දෙකට වැඩි කාලයක් තුළ මාස් ශුද්ධිය වී නැති අය සඳහා තේත අංක 3 තව කරන්න.)

1 දැනට ගැබ්ගෙන සිටින

2 දරු ප්‍රසූතියෙන් පසු

3 මාස් ශුද්ධිය නැවති ඇති වැඩිහිටි

4 දැනට මාස් ශුද්ධිය සිදුවන

5 වෙනත් (සඳහන් කරන්න.) .....

☐  
69

037. ඔබ කී වරක් ගැබ් ගෙන තියනවාද ? (දැනට ඇති ගැබ් ගැනීමත් සමඟ ගණන .....

☐ ☐  
70

038. දරුවෙකු පිළිසිඳ ගැනීමේ අපහසුතාවයක් ඔබට ඇතිවී තියෙනවාද ?

1 ඔව්

2 නැහැ (040 ට යන්න)

☐  
72

039. ඒ පිළිසිඳ ගැනීමේ අපහසුතාවයක් තියෙන්නේ මොනක් නිසා තියලාද හිතන්න?

1 සෙමය හේතු

2 දරුවන් නොලැබෙන්න සැත්කමක් කර ඇති හෙයින් (041 ට යන්න)

3 වෙනත් (සඳහන් කරන්න) .....

☐  
73

040. ඔබට අවශ්‍ය නම් දරුවෙකු ලබා ගන්න පුළුවන් නිසා ඔබ හිතනවාද ?

1 ඔව්

2 නැහැ

☐  
74

(ස.ප.: 037 ට පිළිතුරු '0' නම් 052 ට යන්න)

041. ඔබට දැනුවත් කි දෙනෙක් ලැබුණාද ?

(ස.ප.: ටික වේලාවක් එනම් පැය කිපයක් වුවත් පිටත් වූ දැනුවත්ද සඳහන් කරන ලෙස ප්‍රතිචාරකට මතක් කරන්න.)

දැනුවත් ගණන ..... (එක් දැනුවෙක් වත් ඉපදී නැත්නම් "00" සටහන් කර 052 ට යන්න)

042. 1980 ජනවාරි 1 දින හෝ ඊට පසු ඉපදුනු ළමයින්ගේ උපන් දින කියන්න. (පැය කිපයක් පමණක් පිටත් වූනත් ඒ ළමයින්ද සඳහන් කරන ලෙස ප්‍රතිචාරකට කියන්න.)

1. 1980 ට පසු කිසිවෙකු ඉපදුනේ නැත

	අවුරුද්ද	මාසය	දැනට පිටත්ව සිටී	නැත
2. බාලම දරුවා	198..	-	-	-
ඊට ප්‍රථම දරුවා	198..	-	-	-
ඊට ප්‍රථම දරුවා	198..	-	-	-
ඊට ප්‍රථම දරුවා	198..	-	-	-
ඊට ප්‍රථම දරුවා	198..	-	-	-

043. ඔබට ඉපදුනු සියලුම ළමයින්ගෙන් කිදෙනෙක් දැනට පිටත්ව ඉන්නවාද ?

පිරිමි ළමයි .....

ගැහැණු ළමයි .....

මුළු ගණන .....

044. ඔබට දැනුවත් ..... ක් ඉපදුනා. දැන් සියල්ලෝම / ..... දෙනෙක් පිටත්ව ඉන්නවා එහෙම හරිද ?

(ස.ප.: වෙනසක් ඇත්නම් තව ප්‍රශ්න අසා නිවැරදි පිළිතුරු ලබා ගෙන 043 අවශ්‍ය ලෙස නිවැරදි කරන්න.)

(ස.ප.: බාලම දරුවා ඉපදී ඇත්තේ 1980 ට පෙර නම් 046 ට යන්න.)

බාලම දරුවා ඉපදී ඇත්තේ 1980 ට පසු නම් 045 ට යන්න.)

75

77

78 79 80

83 84 85

88 89 90

93 94 95

98 99 100

102

103

104 105

1 0 3 5 6 8 10 11 13 14 2

045. බාල දරුවාට දැනට මවු කිරි දෙනවාද ?

1 ඔව් (048 ට යන්න)

2 නැහැ

046. ඔබගේ බාල දරුවාට මව් කිරි දුන්නාද ?

1 ඔව්

2 නැහැ (048 ට යන්න)

047. බාල දරුවාට නොපමණ කාලයක් මව් කිරි දුන්නාද ?

1 මාස .....

2 තවමත් මවු කිරි දෙනවා

048. (ස.ප.: 041 බලා පහත අදාළ කේත අංකය තව කරන්න)

1 එක් සජිවි දරු උපක්ෂ් පමණයි (051 ට යන්න)

2 සජිවි දරු උපක්ෂ් එකකට වඩා ලැබී ඇති

049. ඔබගේ බාල දරුවාට ඉස්සෙල්ලා ඉපදුන දරුවාට, මව් කිරි දුන්නාද ?

1 ඔව්

2 නැහැ (051 ට යන්න)

050. ඒ දරුවාට නොපමණ කල් මව් කිරි දුන්නාද ?

මාස .....

051. බාලම දරුවා ඉපදී නොවිටර නාලෙකට පස්සෙද මාස් ශුද්ධි තැවත හැදුනේ ?

1 මාස ..... ට පසු

99 තවම ඊට පස්සේ මාස් ශුද්ධි හැදුනේ නැහැ

15

16

17

19

20

21

23

052. සමහරු විශ්වාස කරනවා දරුවෙක් ඉපදුනාට පස්සෙ මාස් ශුද්ධි  
හැදෙන තෙක් තව දරු ගැබක් ඇතිවෙන්නේ නැහැ කියලා. තවත්  
අය කියනවා මාස් ශුද්ධි ඇතිවීමට පෙර වුවත් තව දරු ගැබක්  
ඇතිවෙන්න පුළුවන් කියලා. ඔයා හිතන්නෙ කොහොමද ?

- 1 මාස් ශුද්ධි හැදෙනතෙක් දරුවෙකු පිළිසිඳ ගන්නෙ නැහැ
- 2 මාස් ශුද්ධි හැදෙන්න පෙර වුනත් දරුවෙකු පිළිසිඳ  
ගන්න පුළුවන්
- 3 අදහසක් නැහැ / ස්ථිරව නොදනි

☐ 25

053. සමහරු විශ්වාස කරනවා මවු කිරි දෙන කාලෙදී දරු ගැබක් ඇති  
වෙන්නේ නැහැ කියලා. තවත් අය කියනවා මවුකිරි දුන්නත් දරු  
ගැබක් ඇති වෙන්න පුළුවන් කියලා. ඔයා හිතන්නෙ කොහොමද ?

- 1 මවු කිරි දෙන කාලෙදී දරුවෙකු පිළිසිඳෙන්නේ නැහැ

☐ 26

(ස.ප.: එක් දරුවෙක් හෝ වැඩි දෙනෙක් ඉපදී ඇත්නම්  
- 054 ට යන්න)

එක් දරුවෙකුටත් ඉපදී නැති එහෙත්

දැනට දරුවෙකු පිළිසිඳ ඇති - 056 ට යන්න

එක් දරුවෙකුටත් ඉපදී නැති, දැනට දරුවෙකු පිළිසිඳි නැති

මාස් ශුද්ධි නැවතී නැති - 059 ට යන්න

මාස් ශුද්ධි නැවතී ඇති - 065 ට යන්න

- 2 මවු කිරි දෙන කාලෙදී දරු ගැබක් ඇතිවිය හැක  
දරු ගැබක් ඇතිවිය හැක
- 3 අදහසක් නැත

දැනට දරුවෙකු පිළිසිඳ

ඇති - 056ට යන්න

එක් දරුවෙකුටත් ඉපදී නැති

දැනට දරුවෙකු පිළිසිඳි නැති

මාස් ශුද්ධි නැවතී නැති -

059 ට යන්න

මාස් ශුද්ධි නැවතී ඇති -

065 ට යන්න

054. මව් කිරි දෙන නිසා ඔබේ බාල දරුවා ඉපදී නොවීමට කාලයක්  
යනතුරු තවත් දරුවෙකු ඇතිවෙන්නේ නැහැයි කියා ඔබ සිතුවාද ?

මාය ගන්න .....

☐ 27

055. දරු ගැබක් ඇතිවීම පවා කර ගන්න අදහසින් ඔබ මවු කිරි දුන්නාද?

- 1 ඔව් } • (දැනට දරුවකු පිළිසිඳ ඇත්නම් 056 ට යන්න)
  - 2 නැහැ } • (දැනට දරුවකු පිළිසිඳ ඇත්නම් සහ මාස්  
ශුද්ධි නැවතී නොමැති 059 ට යන්න)
- (මාස් ශුද්ධි නැවතී ඇති 065 ට යන්න)

☐ 29

056. ඔබට දැනට ලැබෙන්නට සිටින දරුවා හැර තවත් දරුවන්  
බලාපොරොත්තු වෙනවාද ?

- 1 ඔව්
- 2 නැහැ (060 ට යන්න)

☐ 30

057. දැනට ලැබෙන්නට සිටින දරුවා හැර තව දරුවන් කීදෙනෙක්  
බලාපොරොත්තු වෙනවාද ?

ගන්න .....

☐ 31

058. දැනට ලැබීමට යන දරුවාට පසු බලාපොරොත්තු වන දරුවා  
ලැබීම පවා කර ගන්න ඕනද ?

- 1 ඔව් (063 ට යන්න)
- 2 නැහැ (065 ට යන්න)

☐ 32

059. ඔයා දරුවන් (තව දරුවන්) බලාපොරොත්තු වෙනවාද ?

- 1 ඔව් (061 ට යන්න)
- 2 නැහැ

☐ 33

060. තව දරුවන් බලාපොරොත්තු වන්නේ නැත්නම් නැවත දරු ගැබ් ගැබ්වීම වලක්වා ගන්න මොනවද කරන්න?

- 1 නවීන උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම  
(සඳහන් කරන්න) .....  
(ලේඛනයෙහි ලකුණු කරන්න)
- 2 පාරම්පරික උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම  
(සඳහන් කරන්න) .....  
(ලේඛනයෙහි ලකුණු කරන්න)
- 3 පරිස්සම් වෙනවා
- 4 හැඟීම් පාලනය කර ගන්නවා
- 5 වෙනත් (සඳහන් කරන්න) .....  
.....

(065 ට යන්න)

☐ ☐  
34

061. ඔබ (තව) දරුවන් කීදෙනෙක් විතර බලාපොරොත්තු වෙනවද ?  
ගණන .....

☐  
36

062. ඊළඟ දරුවා ලැබීම පවා කර ගන්න ඔබද ?

- 1 සිඞ්
- 2 නැහැ (065 ට යන්න)

☐  
37

063. ඊළඟ දරුවා කොපමණ කාලයකට පසුව ලැබුණොත් හොඳද ?

- 1 මාස 1 සිට 6 ක කාලයකට පසු
- 2 මාස 7 සිට 12 ක කාලයකට පසු
- 3 අවු 1 - 2 ක කාලයකට පසු
- 4 අවු 2 ට වඩා පමණි
- 5 හැකි තරම් කාලයක් පවා වී
- 6 නොදැනි

☐  
38

064. ඊළඟ දරුවා ලැබීම <sup>ප්‍රතික්ෂේප</sup> එසේත් නම් පවා කර ගන්නේ නොහොමද ?

- 1 නවීන උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම  
(සඳහන් කරන්න) .....  
(ලේඛනයෙහි ලකුණු කරන්න) .....
- 2 පාරම්පරික උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම  
(සඳහන් කරන්න) .....  
(ලේඛනයෙහි ලකුණු කරන්න) .....
- 3 පරිස්සම් වෙනවා
- 4 හැඟීම් පාලනය කර ගන්නවා
- 5 වෙනත් (සඳහන් කරන්න) .....

☐ ☐  
39

065. මීට පෙර තවදා හෝ දරුවකු ලැබීම පවා කර ගැනීමට උවමනා වී තිබුණද ?

- 1 සිඞ්
- 2 නැහැ (068 ට යන්න)

067 ට යන්න අත්පත් කරගන්න  
නිල වශයෙන්

☐  
41

066. එසේ පවා කර ගැනීමට ඔබ මොනවා හරි කරාද ?

- 1 සිඞ්
- 2 නැහැ (068 ට යන්න)

067 ට යන්න අත්පත් කරගන්න  
නිල වශයෙන්

☐  
42

067. මොනවද තලේ ?

- 1 නවීන උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම  
(සඳහන් කරන්න) .....  
(ලේඛනයෙහි ලකුණු කරන්න) .....
- 2 පාරම්පරික උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම  
(සඳහන් කරන්න) .....  
(ලේඛනයෙහි ලකුණු කරන්න) .....
- 3 පරිස්සම් වෙනවා
- 4 හැඟීම් පාලනය කර ගන්නවා
- 5 වෙනත් (සඳහන් කරන්න) .....

☐ ☐  
43

(ස.ප.: ප්‍රශ්න අංක 033, 060, හා 067 ට දී ඇති පිළිතුරු බලන්න. එයේ අද්ධය නැවත ඇති වැඩිහිටි ගෝ දරුවන් නොලැබෙන සැත්කම කරගෙන ඇත්නම් 069 ට යන්න)

068. තවදා ගෝ දරු උපතත් පවා කරගන්න ඕනෑවුනොත් ඔබ මොකද කරන්නේ?

- 1 නවීන උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම  
(සඳහන් කරන්න) .....
- (ලේඛනගෙය ලකුණු කරන්න)
- 2 පාරම්පරික උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම  
(සඳහන් කරන්න) .....
- (ලේඛනගෙය ලකුණු කරන්න)
- 3 පරිස්සම් වෙනවා
- 4 හැඟීම් පාලනය කර ගන්නවා
- 5 වෙනත් (සඳහන් කරන්න) .....

45

069. (ස.ප.: 1. ප්‍රශ්න අංක 060, 064, 067 සහ 068 හි ඇති පිළිතුරු අනුව පහත දී ඇති තේත වලින් අදාළ වන සියලුම තේත තව කරන්න.

2. තව කරන ලද සෑම තේත අංකයක් සඳහාම නිසියම් උපදෙස් දී ඇත්නම් ඒ සෑම උපදෙස්ම වෙති වෙතිව පිළිපදින්න.

3. තව කරන ලද සෑම තේත අංකයක් සඳහාම දී ඇති උපදෙස් පිළිපදිමෙන් පසු ලේඛනයට ගන්න.

1 නවීන උපත් පාලන ක්‍රමයක් භාවිතා කර ඇති / කරන

2 පාරම්පරික උපත් පාලන ක්‍රමයක් භාවිතා කර ඇති / කරන

3 පරිස්සම් වීම (070 ට යන්න)

4 හැඟීම් පාලනය කිරීම (071 ට යන්න)

5 වෙනත් (සඳහන් කරන්න) .....

(072 ට යන්න)

6 නිසිවින් කරන්නේ නැහැ (සියලුම උපත් පාලන ක්‍රම සඳහා "එන්ග්" කොටස පුරවන්න)

070. දරුවෙක් ඇතිවීම වලක්වන්න පරිස්සම් වෙනවා යයි කියා නේද ?  
එලෙස පරිස්සම් වන්නේ කොහොමදැයි විකස් පැහැදිලි කරන්න.

.....  
.....

(ස.ප.: අදාළ ක්‍රමය ලේඛනයෙහි ලකුණු කර දී ඇති  
ආදෙස් පිළිපදින්න)

071. දරුවෙකු ඇතිවීම වලක්වන්න හැකිම පාලනය කරගන්නවා යයි කියා නේද?  
ඉන් අදහස් කළේ මොනවාදැයි කියා විස්තර කරන්න.

.....  
.....

(ස.ප.: අදාළ ක්‍රමය ලේඛනයෙහි ලකුණු කර දී ඇති  
ආදෙස් පිළිපදින්න)

072. දරු උපතක් වලක්වා ගන්න අදහසින් .....  
..... කරනවා යයි කියා නේද ?  
ඉන් අදහස් කළේ කුමක්දැයි පැහැදිලි කරන්න.

.....  
.....

(ස.ප.: අදාළ ක්‍රමය ලේඛනයෙහි ලකුණු කර දී ඇති  
ආදෙස් පිළිපදින්න)

48

50

52

උපත් පාලන පෙති: එන්ඩු

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

උපත් පාලන පෙති : එන්ඩු

(ස.ප.: මෙම ක්‍රමය පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රතිපාත්‍ය  
විසින් සඳහන් කර ඇත්තම් (ලේඛනය බලන්න) 100 සිට පටන් ගන්න.  
නැතිනම් 100 ඒ සිට පටන් ගන්න.)

100. ඔබා උපත් පාලන පෙති පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා කියා  
කියා නේද? ඒ පෙති මීට ඉස්සරහ පාවිච්චි කර තියෙනවාද?

- 1 කිසි දිනක පාවිච්චි කර නැත. (100 ඒ වල තේත අංක 1  
තව කර 101 ට යන්න.)
- 4 මීට පෙර පාවිච්චි කර ඇත. ("එන්ඩු" කොටසට යන්න.)

100ඒ. උපත් පාලන පෙති ගැන අයා තිබෙනවාද?

- 1 ඔව්
- 2 නැත (ඉතිරි ක්‍රම සඳහා "එන්ඩු" ප්‍රවේශන්න.)

101. උපත් පාලන පෙති ගැන දැන ගත්තේ කොහොමද?

(ස.ප.: එක් පිළිතුරක් පමණක් දුන්නොත් දැනගත් වෙනත් විධි ඇත්දැයි  
විමසන්න.)

- 1 වෛද්‍යවරයෙක්
- 2 මහදිව්/වින්නපු මාතාවක්
- 3 ස්වාමීපුරුෂයා
- 4 ඕනෑම තැනක/නැදැයෙක්
- 5 ප්‍රචස්පත්
- 6 ගුවන් විදුලිය
- 7 සඟරා/පත්‍රිකා
- 8 වෙනත් (සඳහන් කරන්න.) .....

15

17

19

21

22

23

24

25

26

27

28

102. උපත් පාලන පෙති ගැන දැන ගත්තේ කොයි කාලයේදී ද?  
(ස.ප.: පහත දී ඇති පිළිතුරු තිබේ.)

- 1 විවාහයට පෙර
- 2 විවාහයට පසු

103. මේ පෙති ලබා ගන්න පුළුවන් නොහොත්ද?

- 1 රජයේ සේවයේ
- 2 රජයේ සේවයේ/පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සේවයේ
- 4 පවුල් සංවිධාන සංගමයේ සේවයේ
- 5 මෙහෙය සාප්පු/වෙනත් නඩ සාප්පු
- 6 පවුල් සෞඛ්‍ය සේවකව ගෙදරට ගෙනත් දෙනවා
- 7 වෙනත් (සඳහන් කරන්න.) .....
- 8 නොදනි

104. ඔබ දන්නා තරමින් කෙනෙක් මේ පෙති පාවිච්චි කරන්න සිතා නොහොමද?

- 1 දිනපතා එක පෙත්තක් ගන්නවා
- 2 පුරුෂයා සමග එක්වූ දිනවලදී පමණක් පෙත්තක් ගන්නවා
- 3 පුරුෂයා ගෙදර සිටින දිනවලදී පමණක් පෙත්තක් ගන්නවා
- 4 මාස් ශුද්ධිය ප්‍රමාද වූ විට
- 5 වෙනත් (සඳහන් කරන්න.) .....
- 6 නොදනි (107 ට සන්න.)

105. මේ පෙති පාවිච්චි කරන වෙනත් ක්‍රමයක් සොයා දන්නවාද?

- 1 ඔව්
- 2 නැහැ (107 ට සන්න.)

106. ඒ මොන විදියටද?

- 1 මාස් ශුද්ධිය ප්‍රමාද වූ විට
- 2 දරු ගැබ් ගැබ් ඇතිව ඇත්දැයි දැන ගැනීමට
- 3 වෙනත් (සඳහන් කරන්න.) .....

☐ 27

☐ 28

☐ 29

☐ 30

☐ 31

☐ 32

☐ 33

☐ 34

☐ 35

☐ 36

☐ 37

107. උපත් පාලන පෙති වලින් දරු ගැබ් ගැබ් ඇතිවීම වලක්වන්නේ කොහොමද?  
(ස.ප.: ප්‍රශ්නය පැහැදිලි කරන්නේ තවදුරටත් විමසන්න.)

- 1 ස්ත්‍රී ඔප පිටවීම වැළැක්වීමෙන්
- 2 සෝමෝනක් ගර්භයට ඇතුළු කිරීමෙන්
- 3 අධික උෂ්ණත්වය නිසා
- 4 ස්ත්‍රී ඔප විනාශ කිරීමෙන්
- 5 පුරුෂ ඔප විනාශ කිරීමෙන්
- 6 මාස් ශුද්ධිය ඇති කරවීමෙන්
- 7 වෙනත් (සඳහන් කරන්න.) .....
- 8 නොදනි

(ස.ප.: ප්‍රතිචාරය වෙළුම් ක්‍රමය පාවිච්චි කරන්න ඔලොපොරොන්තු වන්නේ නැත්නම් එන් 108 ට සන්න. පාවිච්චි කරන්න ඔලොපොරොන්තු වන්නේ නම් ඊ 108 ට සන්න.)

එන්108. උපත් පාලන පෙති පාවිච්චි කරන්න කවුරු හරි සොයා උපදෙස් දුන්නාද?

- 1 ඔව්
- 2 නැහැ (එන් 109 ඒ වලට සන්න.)

එන්109. තවද උපදෙස් දුන්නේ?

- 1 වෛද්‍යවරයෙක්
- 2 සෙදියන්/විත්තයු මාතාවන්
- 3 ස්වාමීපුරුෂයා
- 4 සිතුවහල්/නැදැයෙක්
- 5 වෙනත් (සඳහන් කරන්න.) .....

එන්109ඒ. සොයා වික දවසකටවත් උපත් පාලන පෙති පාවිච්චි කරලා එහෙම තිබෙනවාද?

- 1 ඔව් (උපත් පාලන පෙති සටහන් "පිටු" 110 ට සන්න.)
- 2 නැහැ

☐ 38

☐ 39

☐ 40

☐ 41

☐ 42

☐ 43

☐ 44

☐ 45

එන්109බී. උපත් පාලන පෙති පාවිච්චි කරන්න අනමැති වෙන්න ඡේතු තිසෙනවාද?

- 1 ඔව්
- 2 නැහැ (එන් 118 ට යන්න.)

එන්109සි. එම ඡේතු මොනවාද?  
(ස.ප. : සියළුම ඡේතු විමසා දැන ගන්න.)

- 1 විශ්වාස තැබිය නොහැකි නිසා
- 2 අතුරු ආබාධවලට බිය නිසා
- 3 පෙති ලබාගැනීම අපහසු නිසා
- 4 ඒ ගැන හොඳින් නොදන්නා නිසා
- 5 උපත් පාලන ක්‍රමයන් අවබෝධ නොවන නිසා
- 6 දැනට පාවිච්චි කරන ක්‍රමයෙන් සැහිළිතට පත්වන නිසා
- 7 එයට අනමැති නිසා
- 11 දිනපතා ගැනීමට අපහසු වන නිසා
- 12 වෙනත් (සඳහන් කරන්න.).....

එන් 118. උපත් පාලන පෙති පාවිච්චි කරන කොට මුතුන් අමාරු ඇතිවන බව අහලා තිසෙනවාද?

- 1 ඔව්
- 2 නැහැ (එන් 134 ට යන්න.)

☐  
46

☐  
47

☐  
49

☐  
51

☐  
53

☐  
55

☐  
57

☐  
59

☐  
61

☐  
63

☐ → ☐  
65 79

☐  
80

එන්119. ඒ අමාරු මොනවාද?  
(ස.ප. : පිළිතුරු වශයෙන් එන් අමාරුවත් පමණක් තිබෙන්න වෙන මොනවාද නිසා නැවත අසන්න.)

- 1 තෙව්ටුවීම
- 2 ඉතා උණයි
- 3 හිසරදය
- 4 වමනය/බන්තාරය
- 5 තැරකිල්ල
- 6 ඇඟට පණ නැති ගතිය/දුර්වලතාව
- 7 නිදිමග ගතිය
- 8 බමවි දැවිල්ල/බඩේ අපාණ
- 9 නැව් අරවිය
- 10 මහත්වීම
- 11 මාස් ශුද්ධියේදී ඇතිවන ප්‍රශ්න/ක්‍රමවත් නැති බව
- 12 මාස් ශුද්ධිය නොවීම
- 13 වෙනත් (සඳහන් කරන්න.).....

☐  
81

☐  
83

☐  
85

☐  
87

☐  
89

☐  
91

☐  
93

☐  
95

☐  
97

☐  
99

☐  
101

☐  
103

☐  
105

1	2	3	4	5	6	7	8	9	0	11	12	13	14
---	---	---	---	---	---	---	---	---	---	----	----	----	----

එන්134. උපත් පාලන පෙති පාවිච්චි කරන්න තවත් තෙතෙන්ව උනන්දු කරලා එහෙම තියෙනවාද?

- 1 ඔව් (එන් 137 ව යන්න.)
- 2 නැහැ

එන්135. පෙති පාවිච්චි කරන්න කාටවත් උනන්දු තලේ නැත්තේ ටේ ක්‍රමයේ තියෙන මොනත්ම අඩුපාඩුවත්, අවාසියත් තියාද?

- 1 ඔව්
- 2 නැහැ (ඉතිරි ක්‍රම සඳහා "එන්ටු" පුරවන්න.)

එන්136. ඒ අඩුපාඩු මොනවාද?

- 1 විශ්වාසය නැති වීම නොහැකි නිසා
- 2 අතුරු අකාඩවලට බිය නිසා
- 4 එය දිනපතා පාවිච්චි කළයුතු නිසා
- 7 ලබාගැනීම අපහසු නිසා
- 8 වෙනත් (සඳහන් කරන්න.).....

(ස.ප. : ඉතිරි ක්‍රම සඳහා "එන්ටු" පුරවන්න.)

එන්137. තවත් තෙතෙන්ව පෙති පාවිච්චි කරන්න උනන්දු කරවන්න හේතුවුනු ටේ ක්‍රමයේ තියෙන වාසි මොනවාද?

- 1 විශ්වාසය තැබිය හැකි නිසා
- 2 අතුරු අකාඩ නොමැති/අඩු නිසා
- 3 පාවිච්චි කිරීම පහසු නිසා
- 4 ලබාගැනීම පහසු නිසා
- 5 ලිංගික සතුටට බාධාවක් නොවන නිසා
- 6 විශ්වාසය නැති/මිල අඩු නිසා
- 8 කාටකාලීන ක්‍රමයක් නිසා
- 9 වෙනත් (සඳහන් කරන්න.).....

15	16
----	----

17	→	18
----	---	----

19
----

59
----

60
----

61
----

62
----

63
----

64
----

65
----

66
----

67
----

68
----

69
----

70
----

71
----

72
----

එ108. උපත් පාලන පෙති පාවිච්චි කරන්න කියා කවුරුමර් සඳාට උපදෙස් දුන්නාද?

- 1 ඔව්
- 2 නැහැ (එ118 ව යන්න)

එ109. කවුද උපදෙස් දුන්නේ?

- 1 වෛද්‍යවරයෙක්
- 2 හෙදියන්/වින්නකු මාතාවක්
- 3 ස්වාමී පුරුෂයා
- 4 හිතවතෙක්/නාදියෙක්
- 5 වෙනත් (සඳහන් කරන්න.).....

එ118. උපත් පාලන පෙති පාවිච්චි කරන තොට මුතුන් අමාරු ඇතිවන බව අසා තියෙනවාද?

- 1 ඔව්
- 2 නැහැ (එ120 ව යන්න)

එ119. ඒ අමාරු මොනවාද?

(ස.ප. : පිළිතුරු සඳහා එන් අමාරුවත් පමණක් තිබෙත් වෙන මොනවාද කියා නැවත අසන්න.)

- 1 තෙට්ටුවීම
- 2 ඉතා උෂ්ණයි
- 3 හිසරදය
- 4 වළකට/මත්කාර ගතිය
- 5 නැරකිල්ල
- 6 ඇඟට පණ නැති ගතිය/දුර්ලභිම
- 7 නිදිමත ගතිය
- 8 බඩේ දැවිල්ල/බඩේ අමාරු
- 9 නැම අරලිය
- 10 මහත්වීම
- 11 මාස් ගැටියේ ඇතිවන ප්‍රශ්න/ක්‍රමවත් නැති බව
- 12 මාස් ගැටිය නොවීම

39
----

40
----

41
----

42
----

43
----

44
----

45	→	79
----	---	----

80
----

81
----

83
----

85
----

87
----

89
----

91
----

93
----

95
----

97
----

99
----

101
-----

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14
---	---	---	---	---	---	---	---	---	----	----	----	----	----

Q120. නොයෙකුත් උපත් පාලන ක්‍රම අතුරින් පෙති තෝරා ගන්නේ ඇයි?

- 1 සාර්ථක නිසා
- 2 පහසු නිසා
- 3 හොඳට අයා පුරුදු මෙම ක්‍රමය පමණක් නිසා
- 4 වෛද්‍ය උපදෙස් නිසා
- 5 සිතවතෙක්/නාදෑයෙක් හි නිසා
- 6 අතුරු ආබාධ නොමැති/අඩු නිසා
- 7 තාවකාලික ක්‍රමයක් අවශ්‍ය වූ නිසා
- 10 විශ්ලේෂණය කළ/පිළි අඩු නිසා
- 12 වෙනත් (සඳහන් කරන්න.) .....

15
17
19
21
23
25
27
29
31
33

Q121. උපත් පාලන පෙති පාවිච්චි කරන්න සිට දෙන්නාගෙන් වඩාත් කැමති වුනේ කවුද?

- 1 භාග්‍යාව
- 2 ස්වාමි පුරුෂයා
- 3 දෙදෙනාම

35
----

Q134. උපත් පාලන පෙති පාවිච්චි කරන්න තවත් කෙනෙක් උනන්දු කරලා එහෙම A

- 1 ඔව් (Q137 ට සන්න)
- 2 නැහැ

36	→	37
38		

Q135. පෙති පාවිච්චි කරන්න කාලයක් උනන්දු කළේ නැත්තේ මේ ක්‍රමයේ නිමැන මොනත්ම අඩු පාඩුවක්, අවාසිතා නිසාද?

- 1 ඔව්
- 2 නැහැ (Q 138 ට සන්න)

39
----

Q136. ඒ අඩුපාඩු මොනවාද?

- 1 විශ්වාසය තැබීම නොහැකි නිසා
- 2 අතුරු ආබාධවලට ලක් වීම නිසා
- 4 එය දිනපතා පාවිච්චි කළයුතු නිසා
- 7 ලබාගැනීම අපහසු නිසා

(Q138 ට සන්න.)

40
41
42
43
44

Q137. තවත් කෙනෙක් පෙති පාවිච්චි කරන්න උනන්දු කරවන්න හේතුවුනු මේ ක්‍රමයේ නිමැන වාසි මොනවාද?

- 1 විශ්වාසය තැබීම හැකි නිසා
- 2 අතුරු ආබාධ නොමැති/අඩු නිසා
- 3 පාවිච්චි කිරීම පහසු නිසා
- 4 ලබාගැනීම පහසු නිසා
- 5 ලිංගික සතුටට බාධාවක් නොවන නිසා
- 6 විශ්ලේෂණය කළ/පිළි අඩු නිසා
- 8 තාවකාලික ක්‍රමයක් නිසා
- 9 වෙනත් (සඳහන් කරන්න.) .....

65
66
67
68
69
70
71
72

Q138. (ඔබ මෙතෙක් වෙලා නිසපු ක්‍රමවලට අමතරව) වෙනත් කිසියම් විදියකින් දරු ගැබ්බන් ඇතිවීම වළක්වා ගෙන තිබෙනවාද?

- 1 ඔව්
- 2 නැහැ (ඉතිරි ක්‍රම සඳහා "එන්ටු" පුරවන්න.)

73
----

Q139. ඒ නොහොමද?

.....

.....

74
----

Q140. මේ නිසපු ක්‍රමය දැන් පාවිච්චි කරනවාද? නැත්නම් ඉස්සරහ පාවිච්චි කළේ?

- 1 දැනට පාවිච්චි කරනවා
- 2 ඉස්සර පාවිච්චි කළා

76
----

(ස.ප. : සඳහන් කරන ලද කිසියම් ක්‍රමයක් නම් ලේඛනයේ යොමු කර ඇති ක්‍රමයේ "පිටු" හෝ "සිටු" පුරවන්න. නැත්නම් 'වෙනත් ක්‍රම' ඉදිරියේ '✓' ලකුණක් දමා 'වෙනත් ක්‍රම' කොටස පුරවන්න.)